



රකුණය

ඉන්දීය ගිණුම



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education

65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

ගොදුරුවන්හට ඉඩ ඇති චික සමාන ආපදා ඇති පුද්ගලයන් සංඛ්‍යාවක් වී වෙනුවෙන් දායකවන පොදු අරමුදලකින් මුදල් ගෙන සැබවින්ම වී වී ආපදාවන්ට හසු වූ ටික දෙනාට වන්දි ගෙවන්නා වූ සමෂක් (යහපත්) මාර්ගයකි.

• **රක්ෂණය කළ හැකි අවදානම් සහ රක්ෂණය කළ නොහැකි අවදානම්**

රක්ෂණය කළ හැකි අවදානම්

- 1. මුදලින් මැනිය හැකි අවදානමක් වීම (උදාහරණ: වාහනයක්, ගොඩනැගිල්ලක්)
- 2. රක්ෂණීය හිමිකමක් ඇති අවදානමක් වීම (උදාහරණ: තම ජීවිතය, තම දේපළ)
- 3. අවදානම අහඹු සිදුවීමක් වීම (උදාහරණ: හදිසි අනතුරු)

රක්ෂණය කළ නොහැකි අවදානම්

- 1. නෛසර්ගික / ස්වභාවික උපද්‍රව හේතුවෙන් ඇතිවන අවදානම්
- 2. මූල්‍යමය වශයෙන් කළින් ඇස්තමේන්තු කළ අවදානම්
- 3. වැරදි කළමනාකරණය තීරණ නිසා ඇතිවන අලාභ
- 4. විලාසිතාව, මෝස්තරය භාවිතා කරන තාක්ෂණය වෙනස්වීම නිසා සිදුවන අලාභ

රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන්

- 1. පළමු පාර්ශවය : රක්ෂිතයා - රක්ෂණ ආවරණය ලබාගන්නා පාර්ශවයකි.
- 2. දෙවන පාර්ශවය : රක්ෂකයා - රක්ෂණ ආවරණය සලසන පාර්ශවයයි.
- 3. තෙවන පාර්ශවය : ගිවිසුම් පාර්ශවයන් දෙකට පරිබාහිරව වන්දි ලබා ගැනීම සඳහා හිමිකම් පෑ හැකි බාහිර පුද්ගලයන් හා දේපළ

• **උපකාරක සේවාවක් ලෙස**

- 1. කර්මාන්තශාලා, ගොඩනැගිලි සහ වෙනත් දේපොලවලට ගින්නෙන් හා වෙනත් අහඹු සිදුවීම් වලින් වන හානි ආවරණය වීම.
- 2. භාණ්ඩ හා මුදල් වලට මාර්ගස්ථව හෝ සොර සතුරන්ගෙන් වන හානි සඳහා වන්දි ගෙවීම.
- 3. ලැබිය යුතු ණය නොලැබී යාමෙන් සිදුවන හානි ආවරණය වීම.
- 4. සේවකයන්ට වන හානි හා සේවක විශ්වාසය පවුදු වීමෙන් වන හානි ආවරණය වීම.

• **ව්‍යාපාරවල වර්ධනය සඳහා රක්ෂණයේ ඇති වැදගත්කම**

වර්තමාන ව්‍යාපාරකයින් විශාල වශයෙන් අවදානම් වලට මුහුණපාන නිසා තරඟකාරී රක්ෂණ ආයතන වී සෑම ආකාරයේම අවදානම් ආවරණය වන අයුරින් විවිධ රක්ෂණ ඔප්පු හඳුන්වා දී ඇත. මේ නිසා ව්‍යාපාරකයන්ට මුහුණ පෑමට සිදුවන අවදානම් වලින් සිදුවන අලාභ පියවා ගැනීමට හැකිවී තිබීම නිසා ව්‍යාපාර කටයුතු කිරීමට ව්‍යාපාරකයන් නොබියව ඉදිරිපත් වී ඇත. එමඟින් ව්‍යාපාර සංවර්ධනය වේ.

• **රක්ෂණ මූලධර්ම**

1. උපරිම විශ්වාසය
2. රක්ෂණ හිමිකම
3. භාහිපූර්ණය
4. දායකත්වය
5. ආදේශනය
6. ආසන්නතම හේතුව

උපරිම විශ්වාසය මූලධර්ම (Utmost Good Faith)

රක්ෂණ ගිවිසුමකදී රක්ෂකත්, රක්ෂිතත් උපරිම විශ්වාසයෙන් යුතුව සෑම විටම කටයුතු කළ යුතුය යන්න මෙම මූලධර්මයෙන් ප්‍රකාශ වේ.

එනම් රක්ෂිතයා විසින් රක්ෂණය කරන විෂය වස්තුව පිළිබඳව තමා දන්නා හා ගත යුතු සියළු සත්‍ය තොරතුරු නොවලහා රක්ෂකයාට හෙළි කළ යුතු වීමත්, රක්ෂකයා විසින් ද ගිවිසුමට බලපාන සියළු තොරතුරු හා කොන්දේසි රක්ෂිතයාට හෙළි කළ යුතු වීමත් උපරිම විශ්වාසය යන මූලධර්මයෙන් ප්‍රකාශ කෙරේ. මෙය රක්ෂණය ධාරගැනීමටත්, වාරික මුදල් තීරණයටත් රක්ෂකට වැදගත් වේ.

උපරිම විශ්වාසය කඩ වන අවස්ථා

1. අනාවරණය නොකිරීම
2. වසන් කිරීම
3. වංචනික දුර්විච්චාපණය (තොරතුරක්)

රක්ෂිතයෙකු විසින් මෙම මූලධර්මය කඩ කළ විට රක්ෂකයාට ගත හැකි ක්‍රියාමාර්ග

1. නොසලකා හැරීම
2. හිමිකම් පෑම ප්‍රතික්ෂේප කිරීම හෝ වන්දි නොගෙවා සිටීම.
3. නඩු පැවරීම
4. ගිවිසුම අවලංගු කිරීම

• **දයාන්විත ගෙවීම (Gratation Payment)**

යම් වන්දි ඉල්ලීමක් වෙනුවෙන් රක්ෂකට හිතනානුකූලව වන්දි නොගෙවා සිටිය හැකි අවස්ථාවකදී වුව ද කාරුණිකව සලකා බලා (උදාහරණ: අහිංසක දුර්විච්චාපණය) ගෙවන වන්දි මුදල දයාන්විත ගෙවීමයි.

රක්ෂණ හිමිකම (රක්ෂණීය අයිතිය) /

රක්ෂණ බැඳියාව (Insurance Interest)

රක්ෂකයා හා රක්ෂණ විෂය වස්තුව අතර පවත්නා, හිතිය මඟින් පිළිගත් මූල්‍යමය සම්බන්ධයක් තුළින් පැහැනගින හිතනානුකූල අයිතිය රක්ෂ හිමිකමයි.

උදාහරණ :

1. ස්වාමි පුරුෂයෙකු හෝ බිරිඳකට එකිනෙකාගේ ජීවිත රක්ෂණය කළ හැකි වීම.
2. ණයහිමියෙකුට ණයගැතියෙකුගේ ජීවිතය (දුන් ණය ප්‍රමාණයට)
3. කල්බදු කුමයට වාහනයක් මිලට ගත් අයකුට එම වාහනය
4. නිවසක් කුලියට ගත් පුද්ගලයෙකුට එම නිවස පිළිබඳව
5. නැව්ගත භාණ්ඩ තොගයක් පිළිබඳ නැව් සමාගමකට
6. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයෙකුට තම භාණ්ඩ පරිභෝජනයෙන් තවත් පාර්ශවයකට වන හානියක් සම්බන්ධවය.

රක්ෂණ හිමිකම සම්පූර්ණවීම සඳහා පැවතිය යුතු අවශ්‍යතා

1. අදාල විෂය වස්තුව සම්බන්ධයෙන් නිතරානුකූල අයිතියක් තිබීම.
2. වටිනාකම මූල්‍යමය වශයෙන් තක්සේරු කළ හැකි වීම.
3. එම විෂය වස්තුව පැවතීමෙන් වාසියකුත්, හොතිබීමෙන් අවාසියකුත් සිදුවීම.

භාහිරුර්ණය / පූර්වතත්ව මූලධර්මය (Indemnity)

රක්ෂිත විෂය වස්තුවට (දේපොලට) අලාභයක් සිදුවුවහොත් එකී රක්ෂිත දේපොල යථාතත්වයට පත් කිරීමට පමණක් සරිලන වන්දි මුදලක් ගෙවිය යුතු බව මෙහි අදහසයි.

- රක්ෂණ ගිවිසුමක් හා ඔට්ටු ගිවිසුමක් (සුදු ක්‍රීඩාවක් / සමප්‍රේක්ෂණ ක්‍රියාවක්) අතර වෙනස්කම්

උගත රක්ෂණය හා අධි රක්ෂණය

උගත රක්ෂණය (Under Insurance)	අධි රක්ෂණය (Over Insurance)
<p>යම් දේපලක් රක්ෂණය කරන දිනට පැවැති වෙළඳපොළ වටිනාකමට වඩා අඩු වටිනාකමකට රක්ෂණය කරනු ලබන්නේ නම් එය උගත රක්ෂණයයි.</p> <p>උදාහරණ: රු. 100,000 ක් වටිනා මෝටර් රථයක් රු. 80,000 කට රක්ෂණය කිරීම</p>	<p>යම් දේපලක් රක්ෂණය කරන දිනට පැවැති වෙළඳපොළ වටිනාකමට වඩා වැඩි වටිනාකමකට රක්ෂණය කරනු ලබන්නේ නම් එය අධි රක්ෂණයයි.</p> <p>උදාහරණ: රු. 100,000 ක මෝටර් රථයක් රු. 125,000 කට රක්ෂණය කිරීම</p>

ආදේශන මූලධර්මය (Subrogation)

යම් රක්ෂකයෙක් නිකුත් කළ රක්ෂණ ඔප්පුවක් යටතේ රක්ෂිතයෙකු සතු දේපලකට අලාභයක් වූ විට ඒ සඳහා වන්දි ගෙවීමෙන් පසු එම හානිය සඳහා රක්ෂිතයාට අන් සියලුම මාර්ග වලින් වන්දි ලබා ගැනීමට ඇති අයිතිය රක්ෂකයාට පැවරෙන බව මෙම මූලධර්මයෙන් කියවේ.

දායකත්ව මූලධර්මය (Contribution)


යම් දේපලක් රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කර ඇති විටෙක එම දේපලට සිදුවන අලාභයකදී එහි අවදානම් බාරගත් රක්ෂකයන් ඔවුන් බාරගත් අවදානමේ වටිනාකමට අනුපාතිකව දේපලහිමියාට වන්දි ගෙවීමයි.

ආසන්නතම හේතුව (Proximate Cause)

රක්ෂණ ඔප්පුවක් යටතේ ආවරණය කරන ලද අවදානමක් හේතු කොට ගෙන සිදු වූ හානියක් සඳහා පමණක් වන්දි ගෙවන බවත්, ඔප්පුවෙහි ප්‍රාවරණය පොදු අවදානමක් හිසා සිදු වූ හානියක් සඳහා වන්දි නොගෙවන බවත් මින් අදහස් වේ.

• රක්ෂණයේ මූලධර්ම අතුරින් ජීවිත රක්ෂණයට අදාළ නොවන මූලධර්ම

1. හානිපූරණය
2. ආදේශනය
3. දායකත්වය



ජීවිත රක්ෂණය (Life Insurance)

පුද්ගලයෙකු තමන්ගේ යැපෙන්නන්ට දැනට තමන්ගෙන් ලැබෙන ආර්ථික ආරක්ෂාව තමන් නැති කාලයකදීත් ඉදිරියට ලැබීමට ඉඩ සලස්වා දීමේ ප්‍රධාන අරමුණින් තම ජීවිතයට රක්ෂණාචරණය සලසා ගැනීම මේ යටතේ සිදුවේ.

• **ජීවිත රක්ෂණය හා සෛද්‍ය උවදුරු රක්ෂණ අතර ඇති වෙනස්කම්**

ජීවිත රක්ෂණය	සෛද්‍ය උවදුරු රක්ෂණය
රක්ෂණයට භාජනය වන්නේ නියත අවදානමකි.	රක්ෂණයට භාජනය වන්නේ නියත අවදානමක් නොවේ. (අවිනිශ්චිතය)
විෂය වස්තුව ජීවිතයක් වේ.	දේපලක් හෝ වගකීමක් වේ. (නිෂ්පාදන සම්බන්ධව)
අවදානම සිදුවුවහොත් වන්දි ගෙවයි. නැතහොත් කල්පිරුණු විට මුළු මුදල ආපසු ගෙවයි.	අවදානම සිදු වුවහොත් පමණක් වන්දි ගෙවයි.
ඕනෑම වටිනාකමකට රක්ෂණ ඔප්පුව ලබාගත හැකිය.	දේපලේ සත්‍ය වටිනාකම දක්වා පමණක් රක්ෂණය කළ හැක.
ඔප්පුව පැවරිය නොහැක.	ඔප්පුව පැවරිය හැක.
හානිපූර්ණ, ආදේශ හා දායකත්ව මූලධර්ම බලනොපායි.	විම මූලධර්ම බලපායි.
යම් කාලසීමාවකට වරක් ඔප්පුවේ කාලය පුරාම වාරික ගෙවිය යුතුය.	බොහෝවිට චිකවරක් වාරික ගෙවයි.
ගිවිසගත් ඉතුරුමකි.	ඉතුරුමක් නොවේ.
හානිය යථාතත්වයට පත් කළ නොහැකිය.	හානිය යථාතත්වයට පත් කළ හැක.
දීර්ඝකාලීන රක්ෂණ ඔප්පුවකි.	කෙටිකාලීන වේ.

ජීවිත රක්ෂණයක වාරික මුදල තීරණය කිරීමේ දී සැලකිල්ලට ගනු ලබන ප්‍රධාන සාධක

1. රැකියාවේ හෝ ජීවිතයේ අවදානම
2. රක්ෂණ ඔප්පුවේ වටිනාකම
3. කල් පිරීමට ගතවන කාලය
4. රක්ෂිතයාගේ වයස
5. ස්ත්‍රී / පුරුෂභාවය
6. ආදායම
7. පෞද්ගලික පුරුදු දුම්බීම

ජීවිත රක්ෂණ ඔප්පුව අප්‍රාණික වීම (Lapsed Policy)

රක්ෂණ ඔප්පු සඳහා නියමිත දිනයේ දී හෝ අනුග්‍රහ කාලසීමාව තුළදී වාර මුදල් නොගෙවීම හේතුවෙන් රක්ෂණ ඔප්පු අක්‍රිය වීම. ඔප්පුව අප්‍රාණික වීම යනුවෙන් හැඳින්වේ. ඔප්පුවක් අප්‍රාණික වූ විට රක්ෂිතයෙකුට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග දෙකකි.

පවාරණ අගය (Surrender Value)	ගෙවා හිමි අගය (Paid-up Value)
<p>ජීවිත රක්ෂණහිමියකුට නොකඩවා වාරික ගෙවීමට නොහැකි වූ අවස්ථාවක මෙතෙක් ගෙවා ඇති මුළු වාරික මුදලින් ආපසු ලබාගත හැකි ප්‍රමාණය පවාරණ අගයයි.</p>	<p>අවම කාලසීමාවක් දක්වා අඛණ්ඩව වාරික ගෙවීමෙන් පසුව තව දුරටත් වාරික ගෙවාගෙන යා නොහැකි නම් ඉදිරියට වාරික ගෙවීම් අත්හිටුවා, මෙතෙක් ගෙවූ වාරිකවල ප්‍රමාණයට සරිලන ලෙස ඔප්පුවේ වටිනාකම අඩු කිරීම ගෙවා හිමි අගය ලෙස හැඳින්වේ.</p>

ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමෙන් පුද්ගලයෙකුට ලැබිය හැකි ප්‍රතිලාභ

1. ඔප්පුව කල්පිරීමට පෙර රක්ෂිතයා මරණයට පත් වුවහොත් ඔප්පුවේ සඳහන් මුදල ලැබීම. (යැපෙන්නන්ට)
2. අනිවාර්ය ඉතිරි කිරීම් මාර්ගයක් වීම.
3. කල් පිරුණු පසු ඔප්පුවේ වටිනාකම සහ ප්‍රතිලාභ ලබාගත හැකි වීම.
4. ඇපයට තබා ණය මුදලක් ලබාගත හැකි වීම.
5. ප්‍රසාද මුදල් ගෙවීම.
6. ගෙවා හිමි ඔප්පුවක් බවට පත්කර ගත හැකි වීම.
7. පවාරණ අගය ලබාගත හැකි වීම.

මුහුදු උවදුරු රක්ෂණය (Marine Insurance)

මුහුදු ප්‍රවාහනයේ නිරත නෞකාවලට හෝ නැව්ගත භාණ්ඩවලට මුහුදේදී ඇතිවිය හැකි හානි සඳහා ලබා ගන්නා රක්ෂණවරණය මුහුදු රක්ෂණයයි.


ගුවන්යානා වලට හා ඒවායේ බඩු වලට වන හානි ද ආවරණය වන්නේ මුහුදු උවදුරු රක්ෂණය මඟිනි. ආනයන, අපනයන වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන්ට මුහුදු රක්ෂණය අතිශයින් වැදගත්ය.

මුහුදු උවදුරු රක්ෂණයේ දී රක්ෂණවරණය ලබාගත හැකි උපද්‍රව

1. නැවට සිදුවන හානි
2. නෞකාරයට සිදුවන හානි (භාණ්ඩ සහ මඟින්)
3. නැව් කුලිය
4. නාවික සේවකයන් හා මඟින්

මුහුදු උවදුරු රක්ෂණයේ දී රක්ෂණවරණය ලබාගත හැකි උපද්‍රව

වන්දිය තීරණය කරනුයේ අලාභයේ ස්වරූපය මතයි. විවැනි අලාභ වර්ග කීපයකි.



හිතය පූර්ණ අලාභය (Actual Total Loss)	අර්ථදායී පූර්ණ අලාභය (Constructive Total Loss)
<p>නැවක ද මුළුමනින්ම විනාශ වීම. මුහුදුබත් වීම, ගිනිබත් වීම. හිතය පූර්ණ අලාභයයි. එහිදී රක්ෂක පූර්ණ අලාභයම වන්දි වශයෙන් ගෙවනු ලබන අතර සුන්බුන් අගයන් දක්නට නැත.</p>	<p>අනතුරට පත් වූ නැව මුළුමනින්ම විනාශ වී නැතත් විය බේරා ගැනීම හෝ අලුත්වැඩියා කිරීම නිෂ්චල ක්‍රියාවක් ලෙස සලකා (අලුත්වැඩියා කිරීමේ වියදම රක්ෂක මුදල ඉක්මවා යාම) නැව හා නෞභාරය අත්හැර දැමීම අර්ථදායී පූර්ණ අලාභයයි. මෙහිදී ද පූර්ණ අලාභයම වන්දි වශයෙන් ගෙවයි.</p>

සාමාන්‍ය පොදු වන්දිය (General Average)	විශේෂ පොදු වන්දිය (Particular Average)
<p>නැවක් කිසියම් මුහුදු උපද්‍රවයකට ගොදුරු වූ විට නැව සහ නෞභාරය බේරා ගැනීමට නැව්පති අවංක චේතනාවෙන් හිතාමතා කරන කටයුතු වලදී (නැව සැනැල්ල කිරීම, ගොඩට ඇදීම) සිදුවන අලාභය සඳහා නැව් සමාගම, නැව කුලියට ගත් අය, භාණ්ඩ හිමියන් යනාදී ප්‍රවාහනයට සම්බන්ධ සියළු පාර්ශවයන් දායක වීම සාමාන්‍ය පොදු වන්දිය ලෙස හැඳින්වේ.</p>	<p>මුහුදු ගමනකදී ස්වාභාවික හේතූන් මත (හැප්පිම්, පැද්දීම, මුහුදු ජලය, කාන්දුවීම, ගින්න) හෝ ඒ තුළ ඇති බඩු තොගයට වූ අලාභයක් සම්බන්ධයෙන් එම අලාභය අදාල දේපලහිමියා විසින් විඳදරා ගැනීම විශේෂ පොදු වන්දියයි.</p>

නාවික අපගමනය (Deviation of Voyage)	නාවික බිලි කිරීම (Jettison)
<p>නැව ගමන් කළ යුතු නියමිත මාර්ගයෙන් බැහැරව වෙනත් මාර්ගයක ගමන් කිරීම නාවික අපගමනයයි.</p>	<p>නැවක් අනතුරට පත් වූ අවස්ථාවක නැව සහ නෞභාරය බේරා ගැනීමේ අරමුණින් ඇතැම් භාණ්ඩ මුහුදුබත් කිරීම, නාවික බිලි කිරීම නම් වේ.</p>

ව්‍යාපාරිකයෙකුට ගිනි රක්ෂණ ඔප්පුවක් යටතේ ආවරණය කරගත හැකි ව්‍යාපාර අවදානම්

1. ගින්නෙන් ව්‍යාපාරික දේපලවලට වන හානි.
2. ජල ගැලීම්, සුලි සුළං, කුණාටු වලින් වන හානි.
3. පිපිරීම්, අකුණු ගැසීම්.
4. විදුලිබලය සම්බන්ධ හානි.

• **“සාමාන්‍ය වගන්තිය රහිත” ගිනි රක්ෂණ ඔප්පුව**

සාමාන්‍ය වගන්ති රහිත ගිනි රක්ෂණ ඔප්පුවක දී රක්ෂිත දේපලට සිදුවන පාඩුවක දී ඌන රක්ෂණය යටතේ වුවත් සිදු වූ සම්පූර්ණ අලාභය සඳහාම වන්දි ඉල්ලීමට රක්ෂිතයාට හිමිකමක් ඇත.

උදාහරණ : රු. ලක්ෂ 10 ක් වටිනා දේපොලක් රු. ලක්ෂ 8 කට රක්ෂණය කර ඇති විට ලක්ෂ 5 ක අලාභයක් සිදුවුවහොත් එම සම්පූර්ණ අලාභය ඉල්ලුම් කළ හැකි අතර එම අලාභය මුළුමනින්ම රක්ෂණය කරයි.

• **“සාමාන්‍ය වගන්තිය සහිත” ගිනි රක්ෂණ ඔප්පුව**

සාමාන්‍ය වගන්ති සහිත ගිනි රක්ෂණ ඔප්පුවක දී රක්ෂණ දේපලේ වටිනාකමත් රක්ෂණය කළ වටිනාකමත් සැලකිල්ලට ගෙන සිදු වූ අලාභයට සමානුපාතික වන්දියක් ලබා ගැනීමට රක්ෂිතයාට හිමිකමක් ඇත.

උදාහරණ : පෙර සඳහන් කළ දේපල සඳහා මේ යටතේ වන්දි ලැබෙන්නේ ලක්ෂ 4 කි. (ඌන රක්ෂණය අනුව)

මෝටර් රථ රක්ෂණය (Motor Insurance)

රථවාහන අනතුරු වලින් රථවාහන වලටත්, ඛාහිර දේපල වලටත්, ඛාහිර පුද්ගලයින්ටත්, සිදුවන මූල්‍ය පාඩු මෝටර් රථ රක්ෂණය මගින් ආවරණය කරනු ලබයි.

මේ යටතේ ලබාගත හැකි රක්ෂණ ඔප්පු කිහිපයක් පහත දැක්වේ.

1. පූර්ණ රථවාහන / විස්තීරණ මෝටර් රථ රක්ෂණය
2. තෙවන පාර්ශව රක්ෂණය
3. අවම තෙවන පාර්ශව රක්ෂණය

සම්පූර්ණ වගකීම් රක්ෂණ ඔප්පුව (Comprehensive Policy)

මෙම ඔප්පුව යටතේ, රථයට, රියදුරාට හා රථයේ ගමන් කරන මගීන්ට, ඛාහිර සෙසු පාර්ශවයන්ට සිදුවන ශාරීරික තුවාල හෝ මරණ සඳහා වන්දි හා, රථයේ ගමන් කරන මගීන්ගේ භාණ්ඩ හා ඛාහිර දේපලවලට වන හානි සඳහා වන්දි ගෙවනු ලැබේ.

තෙවන පාර්ශව රක්ෂණ ඔප්පුව (Third Party Policy)

මෙම ඔප්පුව යටතේ රථයේ ගෙනයන භාණ්ඩ හා මගීන්ට මෙන්ම ඛාහිර පුද්ගලයන්ට හා දේපල සඳහා වන්දි ගෙවනු ලැබේ.

අවම තෙවන පාර්ශව රක්ෂණ ඔප්පුව (Minimum Policy)

මහා මාර්ග වල ගමන් කරන ඛනිත පුද්ගලයන්ට සිදුවන ආර්ථික තුවාල හා මරණ සඳහා වන්දි ගෙවනු ලැබේ.

ප්‍රතිරක්ෂණය (Re-Insurance)

යම් රක්ෂිත වත්කමක් එහි රක්ෂකයා විසින් වෙනත් රක්ෂණ සමාගමක නැවත රක්ෂණය කිරීම ප්‍රතිරක්ෂණයයි. අදාල වාරික රක්ෂක විසින් ගෙවයි.

බහිෂ්ත තෙල් නීතිගත සංස්ථාව තම තෙල් ටැංකි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒවා දඹටත්කොට්ටා හි ලොයිඩ් (කඳසා) සමාගම යටතේ ද ප්‍රතිරක්ෂණය කර ඇත.

ද්විත්ව රක්ෂණය (Dual Insurance)

රක්ෂිත දේපලක් රක්ෂණ ආයතන දෙකක රක්ෂණය කිරීමයි. එනම් එකම අවදානමක් වෙනුවෙන් ආයතන දෙකකින් ඔප්පු දෙකක් ලබා ගැනීමයි. අදාල වාරික රක්ෂිතයා විසින් ගෙවයි.

ප්‍රාරක්ෂණය (Underwriting)

හානි රක්ෂණයේ දී විශාල වටිනාකමක් ඇති වත්කමක් කොටස් වශයෙන් වෙන්කර රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කර එකම ඔප්පුවක් ලබා ගැනීමයි. විශේෂයෙන්ම අවදානම් විභජනය කළ හැකි නැව් භාණ්ඩ රක්ෂණයේ දී මෙම ක්‍රමය යොදා ගනී.

රක්ෂණ නියෝජිතයා (Insurance Agent)

රක්ෂකයකු විසින් සිය ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමෙහිලා, ඔහු වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නිල වශයෙන් පත්කර ඇති අතරමැදියා රක්ෂණ නියෝජිතයා වේ.

පුද්ගලයකු රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීම සඳහා රක්ෂණ නියෝජිතයකු වෙත යෑමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ

1. වඩාත් යෝග්‍ය රක්ෂකයාට ගැලපෙන රක්ෂණ ඔප්පුවක් තෝරා ගැනීමට අනුබල දීම.
2. රක්ෂණ යෝජනා පත්‍ර වන්දි ලබාගැනීමේ ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමට සහය දීම.
3. ඔප්පුව ප්‍රාණවත්ව පවත්වාගෙන යාමට ආධාර කිරීම.
4. නියෝජිතයා රක්ෂිතයාට සලකන්නා වූ සේවා වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවීම අවශ්‍ය නොවීම.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (Sri Lanka Export Credit Insurance Co-operation /SLECIC)

1978 අංක 15 දරන ශ්‍රී ලංකා අපනයන ණය සංස්ථා පනත යටතේ 1979 පෙබරවාරි 2 වෙනි දින ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකා මහ බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඊට ප්‍රාග්ධනය සපයා ඇත.

සේවා

1. අපනයනකරුවන්ට ලැබිය යුතු මුදල් නොලැබී යාමේ හෝ ප්‍රමාද වී මුදල් ලැබීමේ අවදානම් රක්ෂණය කිරීම.
2. නැව්ගත කිරීමට පෙර හා පසු අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම සඳහා අප ඔප්පු හිකුත් කිරීම.
උදාහරණ : පූර්වතා පශ්චාත් නැව්ගත කිරීම් පිළිබඳ අප ඔප්පු.
3. අපනයනකරුවන්ට විදේශ වෙළඳපොළ අවස්ථා සොයා දීම අතර විදේශ වෙළඳපොළ තොරතුරු ප්‍රකාශ කිරීම.

